



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



සමාජ සම්බලගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය
சமூக வலுவூட்டல் மற்றும் நலனோம்புகை அமைச்சு
MINISTRY OF SOCIAL EMPOWERMENT AND WELFARE

මගේ අංකය
எனது இல
My No

DSD/HO/MF/BR/05

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date

2017/03/17

විකුලේබ් :- ස.ප්‍ර.බැ 2017/06

සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමණාකරුවන් හා
බැංකු සමිති කළමණාකරුවන් වෙත.

සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ බැංකු සමිති ලියාපදිංචි කිරීම

2013/අංක/01 දරණ සමෘද්ධි පනතේ බලතල ප්‍රකාරව ගරු විෂයභාර අමාත්‍යවරයා විසින් අංක 2009/08/ හා 2017/03/07 දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද නියෝග යටතේ, සියළුම ප්‍රජාමූල බැංකු සහ බැංකු සමිති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය. මෙම බැංකු ලියාපදිංචියට අදාළ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රජාමූල බැංකු අංශය මගින් ඉටු කරනු ලබන අතර, ඒ සඳහා ඔබ විසින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් මෙම ලිපියෙන් ලබා දෙනු ලැබේ.

සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ බැංකු සමිති යන ආයතන ලියාපදිංචි නාමයෙන් සංස්ථාපිත මණ්ඩලයක් වන අතර අවිච්ඡින්න පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් සහිත ස්වකීය නාමයෙන් නඩු පැවරීමට සහ එයට එරෙහිව නඩු පැවරීමට හැකි නෛතික ඒකකයක් වේ.(සමෘද්ධි පනතේ,25(3) සහ 29(3)වගන්ති)

(1) සමෘද්ධි ප්‍රජාමූල බැංකු ලියාපදිංචි කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග:-

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වල මහ සභාවට සහ පාලක මණ්ඩලය සඳහා නියෝජිතයින් තෝරා ගැනීම පහත සඳහන් උපදෙස් අනුගමනය කරමින් කළ යුතුවේ. ඒ අනුව ප්‍රජාමූල බැංකුවේ මහ සභාවට නියෝජිතයින් තෝරා ගැනීමේ පෙර ක්‍රමවේදය මෙමගින් අභෝසිවේ.

(අ) සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේ මහ සභාව

මෙම සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේ ලේකම්වරයාගේ (කළමණාකරු) නියමය පරිදි සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් ස්වකීය බල ප්‍රදේශය වූ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ප්‍රජාමූල සංවිධාන නියෝජනය කරන ප්‍රජාමූල බැංකුවේ කොටස්කරුවන් කැඳවා කොටස් කරුවන්ගේ පූර්ව රැස්වීම යනුවෙන් හැඳින්වෙන රැස්වීමක් පැවැත්විය යුතුය. මෙම කොටස් කරුවන්ගේ පූර්ව රැස්වීමේදී මහ සභාව නියෝජනය කරන නියෝජිතයින් දහයකට (10) නොවැඩි සංඛ්‍යාවක් තෝරා පත්කර ගෙන ප්‍රජාමූල බැංකුවේ ලේකම් වරයා වෙත එකී අයගේ අනන්‍යතාව දන්වා සිටිය යුතුය. මෙම අනන්‍යතාව ලේකම්වරයා වෙත යොමු කිරීමේදී නියෝජිතයාගේ නම,ජාතික හැඳුනුම්පත් අංකය,ලිපිනය,ඔහු නියෝජනය කරන ප්‍රජාමූල සමිතියේ නම ,ග්‍රාම නිලධාරී වසමේ නම,ඇතුළත් වියයුතු අතර විශේෂයෙන් ඔහු නියෝජන බල ප්‍රදේශයේ සියළුම කොටස් හිමියන් සංඛ්‍යාව දැන්විය යුතුය.ඒ අනුව මෙම සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේ මහ සභාව ලෙස එසේ පත්වන කොටස්කරුවන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත වේ.සෑම ලිත් වර්ෂයක පලමු කාර්තුව තුල මහසභා රැස්වීමක් පැවැත්විය යුතුය.මෙම රැස්වීම කැඳවීමේදී ප්‍රසිද්ධ දැන්වීම් මගින් අදාළ කැඳවීම් කල යුතු වේ.

1වන අදියර,4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල. /1st කட்டම, 4 වන මාල,සෙත්සිරිපාය පத்தරාමුල්ල /1st Step, 4th floor, Sethsiripaya ,Battaramulla

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
Tel- 011-2873802/2872202
Fax - 011-2889002
E-mail-dg@divineguma.gov.lk

අධ්‍යක්ෂ (මානව සම්පත්)
பணிப்பாளர் (மனிதவளம்)
Director (Human Resource)
011-2873799
011-2873996
diradmin@divineguma.gov.lk
Hot Line : 0112-889007

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@divineguma.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මුදල්)
பணிப்பாளர் (குறு நிதி)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line:0112-885582

කාර්යාලය
அலுவலகம்
Office
011-2887280
Hot Line: 011- 2887722

ප්‍රජාමූල බැංකු බල ප්‍රදේශයට අයත් සියළුම ග්‍රාමනිලධාරී වසම් වලට අදාළ පූර්ව කොටස්කරුවන්ගේ රැස්වීම පවත්වා දින 14කට ප්‍රථම මහ සභා රැස්වීම පැවැත්විය යුතුය. පැරණි ක්‍රමවේදය අනුගමනය කර පාලක මණ්ඩලයක් දැනට පත්කරගෙන ඇත්ත්, සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන පිහිටුවීම පදනම් කරගනිමින් හා මෙම උපදෙස් අනුගමනය කරමින් සභාපති සහ උප සභාපති අතුළු 15 දෙනෙකුගෙන් සමන්විත නව පාලක මණ්ඩලයක් පත් කර එම වාර්තාව සමග බැංකුව ලියාපදිංචිය සඳහා අයදුම් පතක් **2017/ප්‍රති10** දිනට ප්‍රථම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රජාමූල බැංකු අංශය වෙත යොමු කළ යුතුය.

(ආ) විශේෂ මහ සභා රැස්වීම

මුළු සාමාජිකයින් 1/4 කට නොඅඩු සංඛ්‍යාවකගේ අත්සනින් මහසභා රැස්වීමක් පැවැත්වීමට සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කල විට සභාපතිවරයා විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට නියෝග කල යුතුය.

පාලක මණ්ඩලය විසින් විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමේ අවශ්‍යතාවයක් ඇතැයි තීරණය කල ඕනෑම අවස්ථාවක විශේෂ මහ සභාවක් කැඳවිය හැකිය.

(ඇ) පාලක මණ්ඩල රැස්වීම්.

කළමනාකරණයේ අවශ්‍යතාව මත වරින්වර පාලක මණ්ඩල රැස්වීම් කැඳවිය හැකි අතර එසේ වුවත් පාලක මණ්ඩලය යටත් පිරිසින් මසකට දෙවතාවක්වත් පැවැත්විය යුතුය.

(ඈ) මහ සභාවේ සහ පාලක මණ්ඩලයේ සන පූර්ණය.

පාලක මණ්ඩල රැස්වීමක් සඳහා ලේකම් (කළමනාකරු) හැර සන පූර්ණය 05 දෙනෙකු වන අතර මහ සභාවක් සඳහා අදාළ වන සන පූර්ණය මුළු සභික සංඛ්‍යාව 1/3ට සමාන සංඛ්‍යාවක් විය යුතුය.

(ඉ) ඡන්ද බලය.

කොටස් හිමියන්ගේ පූර්ව රැස්වීමකදී මහ සභා රැස්වීමට සහභාගිවීම සඳහා තේරීපත්වන නියෝජිතයින්ට ඡන්ද බලය හිමි අතර ලේකම්වරයාට ඡන්ද බලය හිමි නොවේ.

මහ සභා රැස්වීමකදී යම් සාමාන්‍ය යෝජනාවක් සම්මත කිරීමට පැමිණ සිටින සාමාජිකයින්ගේ සාමාන්‍ය බහුතරයක් හෙවත් අර්ධයකට වැඩි ප්‍රමාණයක් ප්‍රමාණවත් වන්නේ වුව ද විශේෂ යෝජනා සම්මතයක් සඳහා නොපැමිණි සාමාජිකයින්ද ඇතුළුව මුළු සාමාජික සංඛ්‍යාවෙන් 2/3 නොඅඩු ඡන්ද බලයකින් අදාළ යෝජනාව සම්මත විය යුතුය.

(ඊ) සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේ කළමනාකරණය

මෙම ප්‍රජාමූල බැංකුවේ කළමනාකරණ කටයුතු සභාපතිවරයා හා ලේකම්වරයා ප්‍රමුඛ පාලක මණ්ඩලයක් මගින් සිදුවේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේ පරමාර්ථ (දිව්‍යානුම පනතේ vi කොටසේ 26 අ සිට ඇ දක්වා) ඉටුකර ගැනීම පිණිස

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වල බල තල (පනතේ 27 වගන්තිය අ සිට ඊ දක්වා) මෙම පාලක මණ්ඩලය විසින් ක්‍රියාත්මක කළ යුතුය.

කලින් කල රීති මගින් වෙනස් කිරීමට යටත්ව පාලක මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව ලේකම්වරයා හැර 15 දෙනෙකු වන්නේය.

එසේ වුවද මෙම බැංකුවේ බල ප්‍රදේශයට ගැනෙන ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 15ට වඩා වැඩිවන අවස්ථාවල යටත් පිරිසෙන් මෙම බැංකුවේ බල ප්‍රදේශයට ඇතුලත් වන ග්‍රාම නිලධාරී වසම් වල සාධාරණ නියෝජනයක් වන පරිදි පාලක මණ්ඩල සභිකයන් පාලක මණ්ඩලයට තෝරාපත්කරගත යුතු වන්නේය.

අනුයාත වසර දෙකකට වඩා වැඩි කාලයක් එකම සභිකයා පාලක සභාවට තෝරා පත්කර ගත නොහැකි අතර පාලක මණ්ඩල සභාපති ද අනුයාත වාර දෙකකට වඩා වැඩිවාර සංඛ්‍යාවක් එම දුරය දැරිය නොහැකි අතර පාලක මණ්ඩල සභිකයන්ගේ වයස අවුරුදු 70 නොයික්මිය යුතුය.

වාර්ෂික මහ සභා රැස්වීමේදී ස්වේච්ඡාවෙන් හෝ යෝජනා සම්මතයකින් සාමාජිකයින්ගේ ඡන්දයෙන් පාලක මණ්ඩලය තෝරාපත් කරගත යුතුය.

පාලක මණ්ඩල සභිකයෙකුගේ ධුරකාලය වසරකි. සෑම වාර්ෂික මහ සභා රැස්වීමකදීම ලේකම්වරයා හැර සියළුම පාලක මණ්ඩල සාමාජිකයින් ඉල්ලා අස්විය යුතු අතර සාමාජිකයින්ගේ ඡන්දයෙන් යළි පත්විය හැකිය.

(2) සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති ලියාපදිංචි කිරීමට අදාල ක්‍රියා පිළිවෙල

ප්‍රජාමූල බැංකු සමිති ලියාපදිංචි කිරීම සඳහා ද ඔබ විසින් පහත සඳහන් ක්‍රියා මාර්ග අනුගමනය කල යුතුය.

(අ) ප්‍රජාමූල බැංකු සමිතියේ සාමාජිකත්වය

සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති බල ප්‍රදේශයට අයත් සමෘද්ධි ප්‍රජාමූල බැංකු වලින් මෙම සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ සාමාජිකත්වය සමන්විත වන අතර සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයින් විසින් මෙම සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ මහ සභාව නියෝජනය කරන්නේය.

මෙම සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ කොටස් සඳහා දායක විය හැක්කේ ප්‍රජාමූල බල ප්‍රදේශයට අයත් සමෘද්ධි ප්‍රජාමූල බැංකු වලට පමණි.

බල ප්‍රදේශයට අයත් සෑම සමෘද්ධි ප්‍රජාමූල බැංකුවක්ම යටත් පිරිසෙන් එක් කොටසක් හෝ මිලට ගැනීමෙන් මෙම සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ කොටස් ප්‍රාග්ධනයට දායක විය යුතුය.

සාමාජිකත්වය ලබා ගැනීම සඳහා එක් කොටසක් මිලදී ගැනීම ප්‍රමාණවත්ය. වෙනත් නිත්‍යානුකූල නියෝගයක් බලපවත්වනතාක් කොටසක නාමික අගය රුපියල් 1000/-ක් විය යුතුය.

(ආ) මහා සභාව.

සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ මහ සභාව මෙම සමිතියට ඇතුළත්වන සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු වල පාලක මණ්ඩල සභිකයින්ගෙන් සමන්විතවේ.

(ආ) වාර්ෂික මහ සභා රැස්වීම.

සෑම ලීන් වර්ෂයකටම වරක් ඒ ඒ ලීන් වර්ෂයේ පළමු කාර්තුව තුළ වාර්ෂික මහ සභා රැස්වීම යනුවෙන් හැඳින්වෙන සාමාජිකයින්ගේ රැස්වීමක් විධායක කමිටුවේ නියෝගය මත විධායක කමිටුවේ ලේකම්වරයා විසින් පැවැත්විය යුතුය. ඒ සඳහා කැඳවිය යුත්තේ බල ප්‍රදේශය අයත් ප්‍රජාමූල බැංකුවල පාලක මණ්ඩල සාමාජිකයින් පමණි.

(ඇ) විශේෂ මහ සභා රැස්වීම.

සාමාජිකයින්ගෙන් 3/4කට නොඅඩු වූ සංඛ්‍යාවකගේ අත්සනින් මහ සභා රැස්වීමක් පැවැත්වීමට සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ විට සභාපතිවරයා විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට නියෝග කළ යුතුය.

විධායක කමිටුව විසින් විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමේ අවශ්‍යතාවයක් ඇතැයි තීරණය කළ ඕනෑම අවස්ථාවක විශේෂ මහ සභා රැස්වීමක් කැඳවිය හැකිය.

(ඉ) විධායක කමිටු රැස්වීම.

කළමණාකරණ අවශ්‍යතාව මත වරින්වර විධායක කමිටුව රැස්වීම් කැඳවිය හැකි අතර යටත් පිරිසෙන් මසකට එක්වතාවක්වත් විධායක කමිටුව රැස්විය යුතුය.

(ඊ) සන පූරණය.

විධායක කමිටු රැස්වීමක් සඳහා අදාළ වන සනපූර්ණය ලේකම්වරයා හැර 5 දෙනෙකු වන අතර මහා සභාවක් සඳහා අදාළ වන සන පූර්ණය මුළු සභික සංඛ්‍යාවෙන් 1/3ට සමාන සංඛ්‍යාවක් වන්නේය.

(උ) සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ විධායක කමිටුව පත් කිරීම.

මෙම ප්‍රජාමූල බැංකු සමිතියේ කළමණාකරණ කටයුතු සභාපතිවරයා හා ලේකම්වරයා ප්‍රමුඛ විධායක කමිටුවක් මගින් සිදුවේ. විධායක කමිටුවේ සාමාජික සංඛ්‍යාව රීති මගින් වෙනස්වීමට යටත්ව ලේකම්වරයා හැර අවමය 7ක් විය යුතුය. උපරිමය ප්‍රජාමූල බැංකු සමිති බල ප්‍රදේශයට අයත් සමෘද්ධි ප්‍රජාමූල බැංකු සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් වේ. උදාහරණයක් ලෙස ප්‍රජාමූල බැංකු සමිති බල ප්‍රදේශයට බැංකු 10ක් අයත් වන්නේ නම් විධායක කමිටුවට පත්කර ගත හැකි උපරිම සාමාජික සංඛ්‍යාව 10කි. විධායක කමිටුව තුළ යෝජනා සම්මත කිරීම සම්බන්ධයෙන් වන විට ලේකම් වරයාට ඡන්ද බලය නොමැති අතර ඡන්දය සමාන වන අවස්ථාවක සභාපතිවරයාට තීරක ඡන්දයක් හිමිවේ. දිව්‍යාගුම දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති වල පරමාර්ථ (පනතේ vii කොටසේ 30(අ) සිට (ඇ) දක්වා) ඉටුකර ගැනීම විධායක කමිටුව කටයුතු කළ යුතුය.

ලේකම්වරයා හැර සෙසු විධායක කමිටු සාමාජිකයින් වාර්ෂික මහ සභා රැස්වීමේදී තෝරාපත් කර ගත යුතුය. ස්වේච්ඡාවෙන් හෝ සාමාජික ඡන්දයෙන්, විධායක කමිටු සාමාජිකයින් තෝරාපත් කර ගත යුතු අතර ප්‍රාදේශීය ලේකම් වරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කළ හැක.

මහ සභා රැස්වීමේදී තේරී පත්වූ විධායක කමිටුව අතුරින් සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කර ගත යුතුය. එකම සාමාජිකයාට අනුයාත වාර දෙකකට වඩා වැඩි වාර සංඛ්‍යාවක් සභාපති ධුරය දැරිය නොහැක.

නිල බලයෙන් ලේකම්වරයා වන්නේ මෙම ප්‍රජාමූල බැංකු සමිතියේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයාය. මෙම උපදෙස් ලැබීමට පෙර විධායක කමිටුවක් තෝරාපත්කර ගෙන ඇත්තේ ප්‍රජා මූල බැංකු සමිතිය ලියාපදිංචි කිරීමට අදාළ අයදුම් පත්‍රය සමග මෙම උපදෙස් පරිදි තෝරාගත් විධායක කමිටුවේ විස්තර 2017/ජුනි 10 දිනට පෙර දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතුය.

(උෟ) ඡන්ද බලය.

මහ සභා රැස්වීමේදී යම් යෝජනාවක් සම්මත කිරීමට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත්තේ ප්‍රජාමූල බැංකු වල ප්‍රජාමූල බැංකු සමිති මහ සභාව නියෝජනය කරන පාලක මණ්ඩල නියෝජිතයින්ට පමණි.

ඉහත උපදෙස් පරිදි අදාළ රැස්වීම් පවත්වා පාලක මණ්ඩල සහිතයින් හා විධායක කමිටු සාමාජිකයින් පත් කර 2017 ජුනි 10 දිනට පෙර සමෘද්ධි ජ්‍යෙෂ්ඨ ප්‍රජාමූල බැංකු අංශයේ අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතුය. ප්‍රජාමූල බැංකුවක් සහ බැංකු සමිතියක් සඳහා වාර්ෂික ලියාපදිංචි ගාස්තුව රු.1000/-කි. උපදෙස් පරිදි බැංකු ලියාපදිංචිය සඳහා අයදුම් පත්‍රයක් යොමුකරන බැංකු සහ බැංකු සමිති සඳහා ලියාපදිංචි සහතිකයක් සමෘද්ධි දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන අතර අදාළ ලියාපදිංචි සහතිකය තම ගනුදෙනුකාර හවතුන්ට දිස්වෙන පරිදි ප්‍රදර්ශණය කළ යුතුය. ප්‍රජාමූල බැංකුවල සහ බැංකු සමිතිවල අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ දී ලියාපදිංචියට යොමු කරන වර්ෂයට පෙර වර්ෂයේ තොරතුරු ඉදිරිපත් කළ යුතුය.

සෑම ලිඛිත වර්ෂයකම මාර්තු 31ට ප්‍රථම ලියාපදිංචිය අළුත් කළ යුතු අතර ලියාපදිංචිය අළුත් කළ බවට ලිපියක් ප්‍රජාමූල බැංකු අංශය මගින් නිකුත් කරනු ලැබේ. නිසි පරිදි අයදුම්පත් යොමු නොකරන ප්‍රජාමූල බැංකු හෝ බැංකු සමිති වල අයදුම්පත් ප්‍රතික්ෂේප කරන අතර නියමිත දිනට පසුව ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා 25%ක දඩමුදල සහිතව අයදුම්පත්‍රය යොමු කළ යුතුය.

මේ සඳහා පහත සඳහන් ගිණුම් විවෘත කර ලියාපදිංචි ගාස්තු යොමු කළ යුතුය.

වැය ගිණුම් - හර සමෘද්ධි ප්‍රජාමූල බැංකු ලියාපදිංචි ගාස්තු ගිණුම (ප්‍රජාමූල බැංකුවේදී, කේත අංකය 2141)

හර සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති ලියාපදිංචි ගාස්තු ගිණුම (ප්‍රජාමූල බැංකු සමිති කේත අංකය 6213)

පොදු කරුණු

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා ප්‍රජාමූල බැංකු සමිති ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ දී දිවිනැගුම පනතේ සඳහන් කරුණු, මෙම උපදෙස් හා රීති හා රෙගුරාසි අනුව කටයුතු කළ යුතු අතර, බැංකු හා බැංකු සමිති සඳහා දැනට ක්‍රියාත්මක වන ව්‍යවස්ථා අහෝසි වේ. ප්‍රජාමූල බැංකු සහ බැංකු සමිති නියමිත උපදෙස් පරිදි නියමිත දිනයන්හි ලියාපදිංචි කිරීම අදාළ කළමනාකරුගේ වගකීම බව සිහිපත් කරමි.

මෙම ලියාපදිංචි කටයුතු ඉටු කිරීමේදී යම් ගැටළුවක් පැනනැගුනොත් දුරකතන අංක 011-3054528 හෝ 011-2887469 අමතා අදාළ මග පෙන්වීම් ලබාගත හැක.



නීල් බණ්ඩාර හපුභින්න
අධ්‍යක්ෂ ජනරාල්

පිටපත්

- | | |
|---|-----------------------|
| 1.ලේකම්,සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශය | - කා.දැ.ගැ |
| 2.සියළුම දිවිනැගුම දිස්ත්‍රික් අධ්‍යක්ෂ වරුන් | - කා.දැ.ගැ සහ අ.ක.ස |
| 3.සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් | - කා.දැ.ගැ සහ අ.ක.ස |
| 4.ප්‍රධාන අභ්‍යන්තර විගණක | - අ.ක.ස.සහ කා.දැ.ගැ.ස |